

මාධ්‍ය නිවේදනය



2015 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ශ්‍රී ලංකා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම



ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය

දු.ක. 94-11-2147071 ෆැක්ස්: 94-11-2147072 ඊමේල්: national.accounts@statistics.gov.lk

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2015 තෙවැනි කාර්තුව සඳහා 2010 ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශකයන් නිෂ්පාදන ප්‍රවේශයට අනුව නිකුත් කොට ඇත. එසේම 2010 වසරේ සිට 2014 වසර දක්වා 2010 පාද වර්ෂය යටතේ ආදායම් සහ වියදම් ප්‍රවේශයන්ට අනුකූලව වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයන් ද මේ සමග නිකුත් කර ඇත.

නිෂ්පාදන ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය - 2015 තෙවැනි කාර්තුව

2015 වර්ෂයේ තෙවැනි කාර්තුව (ජූලි, අගෝස්තු, සැප්තැම්බර්) තුළ දී ශ්‍රී ලංකාවේ මුළු දළ ජාතික නිෂ්පාදිතය රුපියල් මිලියන 2,158,327ක් දක්වා ඉහළ නැංවී ඇත. මෙය 2014 තෙවැනි කාර්තුව සඳහා වාර්තාගත මුළු දළ ජාතික නිෂ්පාදිතය වූ රුපියල් මිලියන 2,059,070 ට සාපේක්ෂව සියයට 4.8ක ධනාත්මක වර්ධනයක් වේ.

2015 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය සඳහා ඇස්තමේන්තුගත ආර්ථික වර්ධනය සියයට 5.2ක් වේ.

2014 සහ 2015 තෙවැනි කාර්තු සැසඳීමේ දී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් වන කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු මුළු දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වයන් 2010 ස්ථාවර මිල ගණන් යටතේ පිළිවෙලින් සියයට 7.2, සියයට 26.7, සියයට 57.1 සහ සියයට 9.0ක් වේ. මෙහිදී කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 6.9ක්, සියයට 6.2ක්, සහ සියයට 3.4 ක් වශයෙන් වර්ධනය වී ඇත.

මෙම කාර්තුව තුළදී 2014 තෙවැනි කාර්තුවට සාපේක්ෂව කෘෂිආර්ථික ක්‍රියාකාරකම් අතුරින් “ වී වගා කිරීම” උප ආර්ථික කටයුත්ත සියයට 61.1 ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති අතර පොල් වගාව ඇතුළත් “තෙල් සහිත පලතුරු බෝග වගාව” සියයට 7.9ක වර්ධනයක් වාර්තා කර ඇත. “තේ වගා කිරීම” සහ “කරදිය මත්ස්‍ය කර්මාන්තය” යන කෘෂි ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 3.9 කින් සහ සියයට 8.6 කින් අඩු වී ඇත.

කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් අතුරින් “දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන”, “පහල් හා කැනීම් කර්මාන්තය” , “ආහාර, බීම සහ දුම්කොළ නිෂ්පාදනය” යන ආර්ථික කටයුතු 2014 තෙවන කාර්තුවට සාපේක්ෂව 2015 තෙවන කාර්තුව තුළදී පිළිවෙලින් සියයට 35.2ක්, සියයට 9.6ක් සහ සියයට 8.8ක් ලෙස වර්ධන වී ඇත. එමෙන්ම “රෙදිපිළි, නිම් ඇඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන” සහ “ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන” යන ආර්ථික කටයුතුවල වර්ධන අනුපාතිකයන් පිළිවෙලින් සියයට 2.4ක් සහ සියයට 4.2ක් වශයෙන් අඩු වී ඇත.

2015 තෙවැනි කාර්තුව තුළදී බොහෝ සේවා ක්‍රියාකාරකම් වල වර්ධනයන් හි අඩුවීමක් වාර්තා කර තිබුණ ද 2014 තෙවන කාර්තුවට සාපේක්ෂව “තොග සහ සිල්ලර වෙළඳාම් කටයුතු”, “විදුලි සංදේශ”, “මූල්‍ය හා මූල්‍ය අතරමැදි සේවා කටයුතු” සහ “රක්ෂණ, නැවත රක්ෂණය සහ විශ්‍රාම වැටුප් අරමුදල” යන සේවාවන් පිලිවෙලින් සියයට 5.6 ක්, සියයට 18.9 ක්, සියයට 11.1 ක් සහ සියයට 16.1ක් වශයෙන් ඉහල වර්ධන අනුපාතිකයන් වාර්තා කර ඇත. එසේම “නවාතැන් සහ ආහාරසැපයීමේ සේවාවන්”, “වෘත්තීයමය සේවාවන්”, “අධ්‍යාපනය” සහ “සෞඛ්‍ය සේවාවන්” පිලිවෙලින් සියයට 1.7ක්, සියයට 19.6, සියයට 9.2ක්, සියයට 6.7ක් ලෙස සෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

වියදම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය - 2015 තෙවැනි කාර්තුව

වියදම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය සැකසීමේ දී ප්‍රධාන ආයතනික අංශයන් එනම් මූල්‍ය නොවන ආයතන , මූල්‍ය ආයතන, ගෘහකාණ්ඩ, රජය සහ ගෘහකාණ්ඩ සඳහා සේවය ලබාදෙන ලාභ නොලබන ආයතනයන් මගින් සිදුකෙරෙන වියදම් හෝ පරිභෝජනය කෙරෙනු ලබන භාණ්ඩ සහ සේවාවන්හි වටිනාකම මනිනු ලැබේ.

මෙහිදී වියදම් ප්‍රවේශය, අවසන් පරිභෝජන වියදම, දළ ප්‍රාග්ධන සම්පාදනය සහ ආනයන අපනයන මත භාණ්ඩ හා සේවා වල ඇතිවන ශේෂය යන සංරචකයන්ගෙන් සමන්විත වේ.

2014 වසර සඳහා දළදේශීය නිෂ්පාදිතය සැලකූ විට අවසන් පරිභෝජන වියදම සහ දළ ප්‍රාග්ධන සම්පාදනය මගින් ලබා දෙන දායකත්වයන් පිළිවෙලින් සියයට 74.8ක් සහ සියයට 33.1ක් වන අතර ආනයන අපනයන මත ඇතිවන භාණ්ඩ හා සේවා ශේෂය මගින් ලබා දෙන දායකත්වය සියයට සෘණ 7.9ක් වශයෙන්ද වාර්තා වේ.

ආදායම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය - 2015 තෙවැනි කාර්තුව

ආදායම් ප්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය සැකසීමේදී ප්‍රධාන ආයතනික අංශයන් එනම් මූල්‍ය නොවන ආයතන, මූල්‍ය ආයතන, ගෘහකාණ්ඩ, රජය සහ ගෘහකාණ්ඩ සඳහා සේවය ලබාදෙන ලාභ නොලබන ආයතනයන් මගින් නිෂ්පාදන ක්‍රියාවලියේ දී උත්පාදනය කෙරුණු සම්පූර්ණ ආදායම මනිනු ලැබේ. මෙහිදී සේවක ආදායම්, මෙහෙයුම් අතිරික්තය, මිශ්‍ර ආදායම, නිෂ්පාදනය මත අය කෙරෙන සහනාධාර අඩු කරන ලද අනෙකුත් බදු, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන වියදම් සහ නිෂ්පාදනය මත අය කෙරෙනු ලබන සහනාධාර අඩු කරන ලද බදු යන ප්‍රධාන අංශයන්හි එකතුව ආදායම් ප්‍රවේශයට ඇතුළත් වේ. මෙම සංරචකයන් 2014 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වයන් පිළිවෙලින් සියයට 26.5 ක්, සියයට 49.3ක්, සියයට 6.2ක්, සියයට 2.2ක් , සියයට 6.5ක් සහ සියයට 9.3 ක් වේ.

2015 තුන්වන කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇත.

අධ්‍යක්ෂ ජනරාල්
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කෘෂිකර්මාන්ත , කර්මාන්ත සහ සේවා අංශයන්හි ආර්ථික වර්ධන වේගයන් සැසඳීම

වර්ධන වේගය

